



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2024 මැයි 28

## මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03 - 2024 මැයි


### ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මැයි මස 27 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වර්තමානයේ පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික මට්ටම හා අනුකූලව පැවතීම මෙන්ම උද්ධමන අපේක්ෂා මනාව පාලනය වී පවතින තත්ත්වයක් තුළ, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අනෙකුත් පදනම් පොලී අනුපාතිකවලට අනුකූලව, දේශීය මුදල් තත්ත්ව ලිහිල් වීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධානය යොමු කරන ලදී.

තාවකාලික විචලන මධ්‍යයේ වුවද මතුපිට උද්ධමනය මැදි කාලීනව ඉලක්කගත මට්ටම කරා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් 2024 මාර්තු මාසයේ පැවති සියයට 0.9 සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 1.5 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. 2024 ජනවාරි මාසයේ දී සිදු කරන ලද එකතු කළ අගය මත බදු සංශෝධන හේතුවෙන් උද්ධමනය ඉහළ යෑමෙහි බලපෑම, මෑතකදී සිදු කරන ලද විදුලි ගාස්තු, බනිජ තෙල් සහ එල්.පී. ගෑස් මිල ගණන් අඩු කිරීමේ සංශෝධන හේතුවෙන් යම් ප්‍රමාණයකට සමනය වී ඇතැයි මෑත කාලීන උද්ධමනයේ විචලනයන් මගින් පිළිබිඹු වේ. මීට අමතරව, ආහාර මිල ගණන් පහළ යෑම සහ ඉල්ලුම් තත්ත්ව පාලනය වීම ද අඩු මට්ටමේ උද්ධමනය සඳහා දායක වී ඇත. මේ අතර, මූලික උද්ධමනය ද ආර්ථිකයේ අඩු ඉල්ලුම් පීඩන තත්ත්ව පෙන්නුම් කරමින් පහළ මට්ටමක පැවතිණි. උද්ධමනය ඉහළ යෑම සඳහා ඇතැම් අවදානම් පැවතිය ද, පරිපාලිත මිල ගණන් සංශෝධනය කිරීමෙහි සහ ආහාර මිල ගණන් පහළ යෑමෙහි බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ දී ඉලක්කගත සියයට 5ට වඩා පහළ මට්ටමක පවතිනු ඇතැයි දැනට ලැබෙමින් පවතින දත්ත

මගින් පිළිබිඹු වේ. කෙසේ වෙතත්, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහායයෙන් උද්ධමනය ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟා වී, මැදි කාලීනව ඉලක්කගත මට්ටමෙහි අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.



**වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු විය යුතුය**

මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යුහය පහළ ගොස් ඇත. වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතික සමඟ තවදුරටත් අනුකූල වෙමින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව පහළ ගියේය. මෑත මාසවල දී බැංකු අංශයේ සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතික පහළ යෑම මෙන්ම පදනම් පොලී අනුපාතික අඩු වීමත් සමඟ, ඉදිරි කාලය තුළ දී සමස්ත ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත. තවද, ඇතැම් ණය

උපකරණ සඳහා වූ ඉහළ පොලී අනුපාතික, සමස්ත පොලී අනුපාතික පහළ යෑමට අනුකූලව තවමත් අඩු වී නොමැත. සැලකිය යුතු ලෙස මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම සහ වෙළඳපොළ සමස්ත ද්‍රවශීලතා තත්ත්වයන් වැඩි දියුණු වීම මධ්‍යයේ වුවද පෞද්ගලික අංශයට සපයන ණය 2024 වසරේ මේ දක්වා කාලය තුළ දී සුළු ප්‍රසාරණයක් පමණක් වාර්තා කර ඇත. වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම මගින් පෞද්ගලික අංශයට ණය සැපයීම ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසිය හැකි අතර, එමගින් ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත් කිරීමට සහාය වනු ඇත.

**විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් විය**

මෑත මාසවල දී දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීමත් සමඟ වෙළඳ හිඟය 2024 අප්‍රේල් මාසයෙන් අවසන් වන මාස හතර තුළ දී 2023 වසරේ අනුරූප කාල සීමාවට සාපේක්ෂව සුළු වී ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක කර්මාන්තය ආශ්‍රිත විදේශ විනිමය ගලා ඒම් හේතුවෙන්, සේවා අංශය මෑත මාසවල දී සැලකිය යුතු ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් වාර්තා කළ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද ඉහළ මට්ටමක පැවතුණි. විදේශ විනිමය ගලා ඒම් ඉහළ යෑම මධ්‍යයේ මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් සැලකිය යුතු ශුද්ධ මිලදී ගැනීම් හේතුවෙන් 2024 අප්‍රේල් මස අවසන් වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.5ක් (ඒන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළත්ව) දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මේ අතර, 2024 වසරේ මේ දක්වා කාලය තුළ සමස්තයක් ලෙස ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 8.0කින් පමණ අතිප්‍රමාණය වී ඇත.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී**

ඉහත දැක්වූ වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, 2024 මැයි මස 27 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑම යෝග්‍ය බව තීරණය කළේය. පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ මූල්‍ය ආයතනවල අරමුදල්වල පිරිවැය අඛණ්ඩව අඩු වීම මධ්‍යයේ වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීමට අවකාශ පවතින බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. ලිහිල් මුදල් තත්ත්වයන්ගේ ප්‍රතිලාභ තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය ලබාගන්නන් වෙත ලබා දීමේ අවශ්‍යතාව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නැවත අවධාරණය කළේය. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ලැබෙන දත්ත නිරීක්ෂණය කරමින් උද්ධමන ඉදිරි දැක්මට ඇති අවදානම් පිළිබඳ තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති අතර, ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින් ඉදිරි කාලය තුළ දී දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීමට සුදුසු පියවර ගැනීමට සූදානම්ව සිටියි.

<b>මුදල් ප්‍රතිපත්ති තීරණය</b>	<b>ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී</b>	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	8.50%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	9.50%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	2.00%

**කොරකුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 28 වැනි දින පෙ.ව. 11.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ශේෂ්චක් සහ යු ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මිලහ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2024 ජූලි මස 24 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

\* දත්ත ඇමුණුම වෙත ප්‍රවේශය [https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb\\_documents/mpr03\\_2024\\_s.pdf](https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/mpr03_2024_s.pdf)